

MINISTRY OF EDUCATION

අධ්‍යාපන අමාත්‍යාංශය

G.C.E. ORDINARY LEVEL - Rehearsal Paper

අ.පො.ස. සාමාන්‍ය පෙළ - පෙරහුරු ප්‍රශ්න පත්‍ර

BUSINESS & ACCOUNTING STUDIES

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

QUESTION PAPER - I

ප්‍රශ්න පත්‍රය - I



අනුග්‍රහය :



අධ්‍යාපන අමාත්‍යාංශය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - I

අ.පො.ස. (සා/ පෙළ) - පෙරහුරු ප්‍රශ්න පත්‍රය

11 ශ්‍රේණිය

කාලය - පැය 1 යි

- සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 40 දක්වා ප්‍රශ්නවල දී ඇති 1,2,3,4 යන පිළිතුරු වලින් වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1-5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

දෙනුවන් සහ නුවන් දක්ෂ වෛද්‍යවරු දෙදෙනෙකි දෙනුවන් කුලියට ගත් ගොඩනැගිල්ලක නුවන් සමඟ සමානව ප්‍රාග්ධනය යොදා වෛද්‍ය සායනයක් ආරම්භ කරන ලදී.මෙය ආරෝග්‍යා නමින් පවත්වාගෙන යනු ලැබේ.

1. මෙම සිද්ධියේ සඳහන් ආරෝග්‍යා ව්‍යාපාරය විසින් සපුරා ගනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද?

1. ආහාර 2. ඇඳුම් 3. නිවාස 4. සෞඛ්‍ය

2. මෙම ආරෝග්‍යා ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?

- 1.ඒක පුද්ගල ව්‍යාපාර 2. හවුල් ව්‍යාපාර 3. සංස්ථාපිත සමාගම් 4. සේවා ව්‍යාපාර

3. මෙම ව්‍යාපාර වර්ගය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- 1.මෙය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි.
2.මෙහි ව්‍යාපාර නාමය ලියා පදිංචි කල යුතුය.
3.මෙය තනි ව්‍යාපාරයකි.
4.මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත.

4. කුලියට ගත් ගොඩනැගිල්ල අයත්වන නිෂ්පාදන සාධකය කුමක්ද?

1. භූමිය 2. ශ්‍රමය 3. ප්‍රාග්ධනය 4. ව්‍යවසායකත්වය

5.ආරෝග්‍යා ව්‍යාපාරයට ශක්තියක් වන්නේ ,

1. නුවන් වෛද්‍යවරයකු වීම.
2. දෙනුවන් හා නුවන් වෛද්‍යවරයෙකු වීම.
3. නුවන් ප්‍රාග්ධනයට සහභාගි වීම.
4.කුලියට ගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරය ඇරඹීමට හැකිවීම.

6.ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් පාර්ශවයන් හා එම බලපෑම අයත් වන නිවැරදි පදය තෝරන්න.

- 1.අයිතිකරුවෝ - මූල්‍ය ශක්තිය, ගණුදෙනුකරුවෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම.
2.ගණුදෙනුකරුවෝ - භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, තරඟකරුවෝ-භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම
3.අයිතිකරුවෝ- මූල්‍ය ශක්තිය, සේවකයෝ - දක්ෂතා
4.තරඟකරුවෝ - අලෙවි උපක්‍රම, සේවකයෝ - කැපවීම

7. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

1. සෑම ව්‍යාපාරයටම ලියා පදිංචි කිරීම මගින් නීතිමය පුද්ගලභාවයක් හිමිවේ.
2.ශ්‍රී ලංකාව තුල ආරම්භ කරන සියළුම ව්‍යාපාර ලියා පදිංචි කිරීම අනිවාර්ය වේ.
3. සි/ස සමාගමක් සංස්ථාපනය කිරීම මගින් නීතිමය පුද්ගලභාවයක් හිමිවේ.
4. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම මගින් නීතිමය පුද්ගලභාවයක් හිමිවේ.

8. තමාට ලැබුණු චෙක්පතක් යම් ගනුදෙනුවක් සඳහා වෙනත් ව්‍යාපාරිකයකුට පැවරීමේදී හෝ බැංකු ගිණුමක තැන්පත් කිරීමේදී පිටසන් කරයි. මින් තහවුරු කරන්නේ,

1. චෙක්පත පවරනු ලැබූ බවයි.
2. චෙක්පත පිළිබඳ අව්‍යාජ හිමිකමක් පැවැති බවයි.
3. චෙක්පතට සම්පූර්ණ ආරක්ෂාව ඇති බවයි.
4. චෙක්පත ගනුදෙනු කිරීම සීමාවන බවයි.

9. යම් පුද්ගලයෙකුට බැංකුවකින් භරපතක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු අවශ්‍යතාවයකි.

1. ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම.
2. ව්‍යාපාරිකයකු වීම.
3. බැංකුවේ ගිණුමක් පැවතිය යුතුවීම.
4. ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යෑම.

10. සමන්ත වසර 5ක් සඳහා රු.500,000 කට තම ජීවිතය රක්ෂණය කළේය. ගිවිසගත් අයුරින් වාරික ගෙවමින් සිටින අතරතුර ඔහු හදිසියේ මිය ගියේය. ඔහුගේ යැපෙන්නන්ට රු.500,000ක මුදලක් ගෙවීමට රක්ෂණය සමාගම කටයුතු කළේය. මීට අදාළ වන හේතුව කුමක්ද?

1. හානි පූර්ණ මූලධර්මය බල නොපෑම.
2. උපරිම විශ්වාසය පිළිබඳ මූලධර්මය අනුව.
3. රක්ෂණ හිමිකම පිළිබඳ මූලධර්මයට අනුව.
4. රක්ෂණ සමාගම යැපෙන්නන්ට අනුකම්පා කිරීම.

11. සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග පහත දැක්වේ.

- | | | |
|-------------|------------|-----------------|
| A - මාධ්‍යය | B - ලබන්නා | C - ප්‍රතිචාරය |
| D - පණිවිඩය | E - යවන්නා | F - ප්‍රතිපෝෂණය |

සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග නිවැරදි පිළිවෙලට දැක්වෙන පිළිතුර තෝරන්න.

1. B, A, C, D, F, E
2. C, E, A, D, B, F
3. E, D, A, B, F, C
4. E, D, A, B, C, F

12. ඉන්ධන පිරිමැසුම් දායකවන දෙමුහුන් (Hybrid) මෝටර් රථ සඳහා වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතී. මෙම ප්‍රකාශයට ඇතුළත්වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ,

1. මාර්ගය හා මාධ්‍යයයි.
2. බලය හා පර්යන්තයයි.
3. මාධ්‍යය හා බලයයි.
4. මාර්ගය හා පර්යන්තයයි.

13. පහත සඳහන් සිදුවීම් තුලින් අපනයන වෙළඳාමට නිදසුනක් වන්නේ,

1. පෙරේරා විසින් නුවරඑළියෙන් රු 100,000 වටිනා “ඕකිඩ්” මල් තොගයක් මිලදී ගැනීම.
2. සදුනි ව්‍යාපාරය විදේශයෙන් හිමි ඇඳුම් තොගයක් ගෙන්වා ගැනීම.
3. විස්මිත ව්‍යාපාරය පළතුරු තොගයක් මැද පෙරදිග රටකට විකිණීම.
4. පාලිත එළවළු තොගයක් යාපනයට ප්‍රවාහනය කිරීම.

14. කෘෂි උපකරණ නිෂ්පාදන ව්‍යාපාරයක් ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය හා අලෙවි කටයුතු සිදුකරන ආකාරය තීරණය කිරීමට කළ යුතු කළමනාකරන කාර්යය කුමක්ද?

1. සැලසුම්කරණය.
2. සංවිධානකරණය.
3. මෙහෙයවීම.
4. පාලනය.

15. අලෙවිකරණය හැඳින්වීම සඳහා වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

1. මිනිස් අවශ්‍යතා හා වුවමනා වඩාත් හොඳින් තෘප්තිමත් කළ හැකිවන භාණ්ඩ හා සේවාවන් නිර්මාණය කිරීම.
2. භාණ්ඩ හෝ සේවා පිළිබඳව පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම හා අලෙවියෙන් පසු සේවාවන්.
3. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිත නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.
4. ඉලක්ක පාරිභෝගික කණ්ඩායම් සඳහා භාණ්ඩ නිෂ්පාදනය කොට ඉදිරිපත් කිරීමයි.

16. ආයෝජන මාර්ගයක් ලෙස ඉතිරිකිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමකට වඩා ස්ථාවර තැන්පතුවක් ඇරඹීමෙන් පුද්ගලයෙකුට ලැබිය හැකි විශේෂ ප්‍රතිලාභයකි.

1. පොලී ආදායමක් හිමිවීම.
2. ත්‍යාග හෝ ලාභයයි දිනුම් අදීම.
3. අවශ්‍ය අවස්ථාවල මුදල් ලබා ගත හැකි වීම.
4. තැන්පතු සහතිකය ඇපයට තබා ණය මුදලක් ලබා ගත හැකි වීම.

17. එක්තරා ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ.

$$\begin{array}{rcl} \text{වත්කම්} & = & \text{හිමිකම්} + \text{වගකීම්} \\ +25000 & & + 25000 \end{array}$$

ඉහත ගිණුම්කරණ සමීකරණයේ ඇති ගනුදෙනුව වන්නේ,

1. අමල්ගෙන් රු. 25000ක මුදලක් ලැබීම
2. හර්ෂගෙන් රු. 25000ක භාණ්ඩ තොගයක් ලබා ගැනීම.
3. ණය හිමියෙකුට රු. 25000ක් ගෙවීම.
4. ණය ගැතියෙකුගෙන් රු. 25000ක් ගබා ගැනීම.

18. පහත ගනුදෙනු අතරින් හිමිකම වැඩි වීමට බලපාන ගනුදෙනුව වන්නේ,

1. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රු. 20000ක මුදලක් ලබා ගැනීම.
2. රු. 30000ක සේවක වැටුප් ගෙවීම.
3. රු. 50000ක අමතර ප්‍රාග්ධන ආයෝජනය කිරීම.
4. කඩකුලී ආදායම් ලෙස රු. 12000ක් ලැබිය යුතුය.

පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 19 හා 20ට පිළිතුරු සපයන්න.

සරසි ව්‍යාපාරය තුළ සිදුවූ ගනුදෙනු වලින් උපුටාගත් පහත තොරතුරු සපයා ඇත.

අයිතමය	වෙළඳ වට්ටම්	ලකුණුකළ මිල
ණයට විකුණුම්	10%	80,000

ණය ගැතියන් ගේ මුදල් ලබා ගැනීමේදී මසක් ඇතුළත මුදල් ගෙවන ණය ගැතියන්ට 5% ක මුදල් වට්ටමක් හිමිවේ.

19. සරසි ව්‍යාපාරයේ ණය ගැතියන්ට ලබා දුන් මුදල් වට්ටම කොපමණද?

1. රු 7200 කි 2. රු 3800 කි 3. රු 3600 කි 4. රු 8000 කි

20. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන වනුයේ,

1. මුදල් ගිණුම හර රු. 68400
 දුන්වට්ටම් ගිණුම හර රු. 3600
 ණය ගැතියෝ බැර රු. 72000
2. මුදල් ගිණුම හර රු. 72000
 දුන්වට්ටම් ගිණුම හර රු. 8000
 ණය ගැතියෝ බැර රු. 80000
3. මුදල් ගිණුම හර රු. 80000
 දුන්වට්ටම් ගිණුම හර රු. 8000
 ණය ගැතියෝ බැර රු. 88000
4. මුදල් ගිණුම හර රු. 76000
 දුන්වට්ටම් ගිණුම හර රු. 4000
 ණය ගැතියෝ බැර රු. 80000

21. පහත X තීරුවේ මූලික පොත් වර්ගයද Y මූලාශ්‍ර ලේඛණයද වේ.

X	Y
1. ගැණුම් ජ'නලය	A සුළු මුදල් වවුචරය
2. සුළු මුදල් පොත	B ජ'නල් වවුචරය
3. බැංකු ගිණුම	C ඉන්වොයිසිය
4. පොදු ජ'නලය	D පිළිපත

ඉහත X තීරුවේ මූලික පොත්වලට අදාළව Y තීරුවේ තිබෙන මූලාශ්‍ර ලේඛන ගැලපූ විට නිවැරදි පිළිතුර වනුයේ,

1. C, A, D, හා B ය. 3. C, D, A, හා B ය.
 2. C, D, B, හා A ය. 4. C, A, B, හා D ය.

22. ව්‍යාපාරයක ලෙජරයේ දැක්වෙන කොමිස් ආදායම ගිණුම1..... ගිණුමක් වන අතර කාර්යාල උපකරණ ගිණුම2..... ගිණුමක් වේ.

ඉහත ප්‍රකාශනයේ 1 හා 2 ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- | | |
|--------------------|--------------------|
| 1. ආදායම්, වියදම් | 2. ආදායම්, වත්කම් |
| 3. ආදායම්, වගකීම්. | 4. ආදායම්, හිමිකම් |

23. පහත සඳහන් ගනුදෙනු අතරින් පොදු ජ'නලයේ සඳහන් කළ යුතු ගනුදෙනු තෝරන්න.

1. ව්‍යාපාරයේ අයිතිකරු රු. 150,000ක අමතර ප්‍රාග්ධනය යෙදීම.
2. අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට රු. 25000ක් ලබා ගැනීම.
3. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු. 50,000ක යන්ත්‍රයක් ණයට ගැනීම.
4. රු. 30000ක භාණ්ඩ තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම.

24. 2018.08.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රු. 24750ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය රු. 14750ක් වූ අතර, මෙම වෙනසට හේතු වූ ගනුදෙනු වන්නේ,

1. ණය ගැති සෘජු ප්‍රේෂණ රු. 10000කි.
2. ණය හිමියෙකුට නිකුත් කළ රු. 10000ක චෙක්පත අහරුවී ඇත
3. ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවන ලද රක්ෂණ වාරිකය රු. 10000කි.
4. බැංකු ගිණුමකට කෙලින්ම ලද ලාභාංශය රු. 10,000 කි.

25. පෙරේරාගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 5000ක් විය. 2018 ඔක්තෝබර් මාසයේ සුළු මුදල් වියදම රු. 4750ක් විය. නොවැම්බර් 01 දින රු. 5250ක් අග්‍රිමය ප්‍රතිපූරණය කරන ලදී. පෙරේරාගේ ව්‍යාපාරයේ සුළු මුදල් සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

1. නොවැම්බර් මාසය සඳහා සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 5500කි.
2. ඔක්තෝබර් 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 750කි.
3. ඔක්තෝබර් මාසයේ සුළු මුදල් වියදම රු. 5250 කි.
4. නොවැම්බර් මාසයේ සිට සුළු මුදල් වැඩිවීම රු. 250කි.

26. විකුණුම් ජ'නලය,

- | | |
|-------------------------|------------------------|
| 1. මූලාශ්‍ර ලියවිල්ලකි. | 2. ලෙජර් ගිණුමකි. |
| 3. මූලික සටහන් පොතකි. | 4. මූල්‍ය ප්‍රකාශනයකි. |

27. වැඩිවීම හර, අඩුවීම බැර යන ද්විත්ව සටහන් මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ,

- | | |
|----------------------|----------------------|
| 1. හිමිකම් හා වගකීම් | 2. වත්කම් හා වියදම් |
| 3. වත්කම් හා වගකීම් | 4. හිමිකම් හා වත්කම් |

28. ව්‍යාපාරයක් තම ණය ගැතියෙකුගෙන් ලද චෙක් පතක් සටහන් කිරීමට අදාළ වන මූලික පොත වනුයේ,

- | | |
|------------------|------------------|
| 1. ණය ගැති ගිණුම | 2. ණය හිමි ගිණුම |
| 3. බැංකු ගිණුම | 4. මුදල් ගිණුම |

පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 29 හා 30ට පිළිතුරු සපයන්න.

ණය හිමියෙකුගෙන් ලද රු. 2500ක වට්ටම් ව්‍යාපාරය විසින් සටහන් කර තිබූ ආකාරය පහත දැක්වෙන ද්විත්ව සටහන තුළ දෘෂ්‍යමාන වේ.

ණය හිමි ගිණුම හර 5200

ලද වට්ටම් ගිණුම 5200

29. ඉහත සටහන නිසා,

1. ශේෂ පිරික්සුම තුලනය නොවේ.
2. ලද වට්ටම රු. 2700ක් වැඩියෙන් නියමිත ගිණුම්වල සටහන් කර ඇත.
3. අවිනිශ්චිත ගිණුමේ රු. 2700ක හර ශේෂයක් ඇති වේ.
4. ලද වට්ටමේ රු. 2700ක වැඩියෙන් නියමිත ගිණුම්වල වැරදි පැත්තේ සටහන් කර ඇත.

30. ඉහත වරද නිවැරදි කිරීමේ ද්විත්ව සටහන වන්නේ,

- | | |
|----------------------------|----------------------------|
| 1. ලද වට්ටම් ගිණුම හර 2500 | 2. ලද වට්ටම් ගිණුම හර 2700 |
| ණය හිමි ගිණුම බැර 2500 | ණය හිමි ගිණුම බැර 2700 |
| 3. ණය හිමි ගිණුම හර 2520 | 4. ණය හිමි ගිණුම හර 2700 |
| ලද වට්ටම් ගිණුම බැර 2500 | ලද වට්ටම් ගිණුම බැර 2700 |

31. අරලිය ක්‍රීඩා සමාජයේ සාමාජික සංඛ්‍යාව 250කි. මාසික සාමාජික ගාස්තුව රු.100කි. වර්ෂය තුළදී සාමාජිකයන් 180 දෙනෙකු මුදල් ගෙවා ඇත. ආදායම් හා වියදම් ගිණුමේ (ආදායම් ප්‍රකාශය) ඇතුළත් කළ යුතු සාමාජික මුදල් වටිනාකම වනුයේ,

- | | | | |
|---------------|-----------------|----------------|------------------|
| 1. රු.25000කි | 2. රු.300,000කි | 3. රු.18,000කි | 4. රු. 216,000කි |
|---------------|-----------------|----------------|------------------|

32. පහත හිස්තැන සඳහා නිවැරදි පිළිතුර තෝරන්න.

ප්‍රාථමික පිරිවැය + = මුළු නිෂ්පාදන පිරිවැය

- | | |
|--------------------------------|------------------------|
| 1. වක්‍රව්‍ය පිරිවැය | 2. වක්‍ර ශ්‍රම පිරිවැය |
| 3. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය | 4. සියළු සෘජු පිරිවැය |

33. දැව අල්මාරි නිෂ්පාදනය කරන ආයතනයක් සම්බන්ධ පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත.

මුළු නිෂ්පාදන පිරිවැය රු 500,000

නිපදවූ ඒකක ගණන 50

ලාභාන්තිකය 50%

ඒකක පිරිවැය හා ලාභය පිළිවෙලින් සටහන් කර ඇති පිළිතුර වන්නේ,

- | | |
|--------------------------|---------------------------|
| 1. රු.50,000 හා 25,000කි | 2. රු.10,000 හා 2500කි |
| 3. රු.10,000 හා 5000කි | 4. රු.250,000 හා 10,000කි |

34. ව්‍යාපාරය විසින් මිලදී ගත් මෝටර් රථයට අදාළ තොරතුරු පහත පරිදි වේ.

ගැනුම් මිල රු. 1 000,000

සුන්බුන් අගය 250,000

ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 10කි

මෙම ව්‍යාපාරයේ සරල මාර්ග ක්‍රමයට මෝටර් රථ ක්ෂය කරනු ලබයි නම් මෝටර් රථයේ ක්ෂය කළ හැකි අගය කොපමණද?

- | | | | |
|--------------|---------------|---------------|---------------|
| 1. රු. 75000 | 2. රු.250,000 | 3. රු.100,000 | 4. රු.750,000 |
|--------------|---------------|---------------|---------------|

පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 35 හා 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

සුධාරණේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට ගිණුම් පොත් වලින් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

තොගය(2017.01.01 දිනට)	150,000	
විකුණුම්		500,000
ගැනුම්	200,000	
ගෙන ඒමේ කුලී	5,000	
ගොඩනැගිලි(පිරිවැයට)	250,000	
මෝටර් රථ	400,000	
ණය ගැතියෝ	65,000	
ණය හිමියෝ		80,000
බැංකු ශේෂය	30,000	
සේවක වැටුප්	20,000	
විදුලි බිල්පත්	10,000	
දුන් වට්ටම්	5000	
ප්‍රචාරණ වියදම්	15,000	
10%බැංකු ණය		600,000
බැංකු ණය පොලී	30,000	
	<u>1,180,000</u>	<u>1,180,000</u>

අතිරේක තොරතුරු

- * මෝටර් රථ වාර්ෂිකව 10%බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.
- * 2017.12.31 දිනට ඉතිරි බඩු තොගය රු.100,000
- * බැංකු ණය පොලිය උපචිතව ඇත

35. මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ,

1. රු.250, 000 2. රු.255,000 3.රු 355,000 4.රු.300,000

36. මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය වන්නේ,

- 1.රු. 200,000 2.රු.250,000 3.රු.245,000 4.රු.300,000

37. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ,

1. සේවක වැටුප්, විදුලි බිල්පත් 2. ප්‍රචාරණ වියදම්, ණය පොලී
3.දුන් වට්ටම්, විදුලි බිල්පත් 4. දුන් වට්ටම්, ණය පොලී

38. මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනට මෝටර් රථ වල ධාරන අගය (ශුද්ධ අගය) කොපමණද?

1. රු.360.000 2.රු.400,000 3.රු.440,000 4.රු.350,000

39.2017.12.31 දිනට ව්‍යාපාරයේ ජංගම වත්කම් වල අගය වනුයේ,

1. රු.165000 2.රු.195000 3.රු.95000 4.135000

40. 2017.12.31 දිනට ව්‍යාපාරයේ මුළු වගකීම් වල අගය කොපමණද?

1. රු . 630,000 2.රු.680,000 3.රු.710,000 4.රු.650,000